

රුක්කීන
ප්‍රතාලෙපෝරි
Telephone) 0112669192, 0112675011
) 0112698507, 0112694033
) 0112675449, 0112675280

ගැස්ස්
පෙක්ස්
Fax) 0112693866
) 0112693869
) 0112692913

මිල්පිත තහවුල) postmaster@health.gov.lk
මින්නගුණු සංශෝධන මුක්කාරි)
e-mail)

වෙබ් අඩවිය) www.health.gov.lk
ඩිජ්‍යොන්‍යාත්මක ප්‍රාග්ධනය)
website)



මගේ අංකය)
නොතු නිල)
My No.) CF/EXW/02/2021

මහජේ අංකය)
ඉමතු නිල)
Your No. :)

දිනය) 2021.03.23.
තික්ති)
Date)

සුවසිරිපාය
SUVASIRIPAYA

සෞඛ්‍ය අමාත්‍යාංශය
ස්‍යාජාතාර අමෙස්ස
Ministry of Health

පොදු වක්‍රීත්‍ය ලිපි අංක : 02 - 23 / 2021

පළාත් සෞඛ්‍ය ලේකම්වරයුන්,
නියෝජන අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා පාරිභා රෝගාල,
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයුන්,
රේඛිය අමාත්‍යාංශය යටතේ ගැනීන සියලුම රෝගල් අධ්‍යක්ෂවරයුන්
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයුන්,
පළාත ආයතන ප්‍රධානීන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක සේවා ගණය SL – 1 – 2006 වැවුම් පරිමානය නියමකර ඇති (තිනි තිලබරි) තනතුරු සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය – 2020 (දෙවන වාරය)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක සේවා ගණය SL – 1 – 2006 වැවුම් පරිමානය නියමකර ඇති තිනි තිලබරි තනතුරු සඳහා II ප්‍රේමියට පත්කර වසර 03 ක් ගතවීමට පෙර සමඟ වියයුතු වන කාර්යක්ෂමතා කඩුම් විනාගය 2021.05.09 දින දි කිංහල, ඉංග්‍රීසි කා දෙමළ මාධ්‍ය වලින් පවත්වනු ලබන තුව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන ස්ථානය නා වේලාව ප්‍රවේශ පූරුෂේ සඳහන් කරනු ඇති.

02 සුදුසුකම්

මෙම විනාගයට අයදුම්කළ හැකිකේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක සේවා ගණය SL – 1 – 2006 වැවුම් පරිමානය නියමකර ඇති තනතුරු නා ප්‍රධාන තිනි තිලබරි II ප්‍රේමියට පත්කර වසර 03 ක් ගතවීමට පෙර සමඟ වියයුතු වන කාර්යක්ෂමතා කඩුම් විනාගය 2021.05.09 දින දි කිංහල, ඉංග්‍රීසි කා දෙමළ මාධ්‍ය වලින් පවත්වනු ලබන තුව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන ස්ථානය නා වේලාව ප්‍රවේශ පූරුෂේ සඳහන් කරනු ඇති.

සඟු : - 2020.12.31 එහිට II ප්‍රේමියට පත්කර ඇතුළ පත්වීම් ලිපිය ලබා ඇති තිලබරින්ගේ අයදුම්පත් පමණක් මා වන එවිට කටයුතු කරන්න.

03. අයදුම්පත්

මෙම වක්‍රීත්‍ය ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් වියින් සකස් කරගෙනගෙන අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, කොළඹ 10, ප්‍රාන්ත බලදේශීල්‍ය විමලවාග නිම් මාවත, අංක 385, "සුවසිරිපාය" සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග) වෙත 2021.04.19 දින නො රට පෙර ලැබෙනයේ ලියාපදිංචි තපුවලෙන් එවිය යුතුය. ඔම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු නිවාරදී බව ආයතන ප්‍රධානීය වියින් සහතික කර තිබිය යුතුය. තම අයදුම්පත සමඟ රාජකාරී ලිපිනය නො පෞද්ගලික ලිපිනය ලද රං 45.00 ක් එවිනා මුද්දේර අලුත් 9 × 4 ප්‍රමාණයේ මුදුම් කිවර දෙකක් එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අස්ථිපුර්ණ නො වරඳී සහිත වන අයදුම්පත්ද නැවත දැනුම් දීමින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සඟු : ආදරිය අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතුය A4 සංඝ්‍යාකාර පළමු පිටුවේ අංක 01 සිට 04 දක්වාත් දෙවන පිටුවේ අංක 05 සිට 09 දක්වාත් නැක්ස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පතු තවත් දැනුම් දීමින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04. විනාග ගැස්තු

I. විනාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගැස්තු වලන් තිදුනස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට ර. 25/- බණින් අවලංගු නොකළ මුදලට ඉල්පූම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන භාද්‍යය යොදා අවලංගු කළ යුතුය.

II. කිහිපු කරනුයේ මත මෙයේ ගෙවන ලද විනාග ගැස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් සිදුකරනු නොලැබේ.

05. විනාගයට ඇතුළත් කර ගැනීම.

I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විනාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ නොමැතිව විනාගයට පෙනී කිරීමට ඉඩිදෙනු නොලැබේ.

II. විනාග අපේක්ෂක/අපේක්ෂකීවන් විසින් විනාග ගාලාව තුළදී විනාග ගාලාධිපතිට ස්වකිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියටිල් අතුරින් එකක් ඉදිරිපත් කළයුතුය.

(ආ) ප්‍රතික භාෂ්‍යම්පත

(ඇ) සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද භාෂ්‍යම්පත

(ඈ) වලංගු රියදුරු බලපත්‍රය

(ඉ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

06. විනාග පරිපාරිය

මෙම විනාගය නිරිය සම්බන්ධයෙන් වන ලබා පරික්ෂණයකින් සමන්විතවේ. කාලය පයි 03ක්. සමන්විම සඳහා අවම වගයෙන් ලක්ෂණ 40% ක් ලබාගත යුතුය. මුළු ලක්ෂණ 100 කි.

07. විෂය කිරීදේ මාලාව

07.1 ලබා පරික්ෂණය

මෙම ප්‍රශ්න පත්‍රය රටනා මාදුලියේ ප්‍රශ්න 08 කින් සමන්විතය. එයින් ඩිනෑම ප්‍රශ්න 05 කට පිළිගුරු සැපයිය යුතුය.

විෂය නිර්දේශය:-

1. නිරිය

❖ අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු විෂය පරියට අයත්වන පනත්

01 ඉ ලංකාවේ නිති පද්ධති

02 ගෙවීම් නිරිය

03 නියෝජන යෙනු නිරිය

08. විනාග සම්බන්ධ රෙගුලාසි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උර්ථර පත්‍රයකින් හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සටහන් සහිත නොලැයකින්, හෝ වෙනත් කිවිටිකින් හෝ ගෙන බල උර්ථර ලිවීම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උර්ථර පත්‍රය දෙස බලීමද නොකළ යුතුය. විසින් වෙනත් අයදුම්කරුවෙකුගේ උර්ථර පත්‍රය දෙස බලීමද නොකළ යුතුය. විවෘත ජාලම දුරක්ෂා හා ඒ හා සමාන සැන්තිවේදන හා විදුත් උපකරණ භාවිත කිරීමේ වැළැකි සිටිය යුතුය. මෙම නිති සඩ කරනු ලබන ඩිනෑම අපේක්ෂකයෙකු දැඩුවම් ලැබීමට යටත් වනු ඇත.

09. කරණාකර මෙම වක්‍රෝලේඩ් ලිපියේ අඩංගු දැ ඔබ ආයතනයේ නියුත සියලුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධාන යෝවා ගණය (නිති නිලධාරීන්) SL – 1 – 2006 චැබුවේ පරිමාණය නියමකර ඇති 02 ජේදයේ සඳහන් තහවුරු වල නිලධාරීන්ගේ දැනගැනීමට සලක්වන්න. (මෙම තොරතුරු www.health.gov.lk වෙබ් අවබෝධනයේද ලබාගත හැකිය.)

කැසු - මෙම වක්‍රෝලේඩ් ලිපියේ කිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර ගම් අනනුකූලතාවයක් මුදලව නොත් කිංහල මාධ්‍ය විනාග නිවේදනය බලපෑවන්වේ.

අභ්‍යාවත්.

වාමික එච්. ගමගේ

නියෝජන අධ්‍යක්ෂ පත්‍රල් (පාලන) ||

ලේකම් වෙනුවට

සෞඛ්‍ය අමාත්‍යාංශය

චාමක එච්. ගමගේ
නියෝජන අධ්‍යක්ෂ පත්‍රල් (පාලන) ||
සෞඛ්‍ය අමාත්‍යාංශය
"පුවිසිරිපාය"
කොළඹ 10.

ආදර්ශ අයදුම්පත

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධායක දේශී ගණය SL – 1 – 2006 වැවුපු පරිමාණය නියමකර ඇති නිලධාරී තහතරු සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය – 2020 (දෙවන වර්ය)

01. (අ) (i) අයදුම්කරුගේ සම්පූර්ණ නම (සිංහලෙන්).....
.....
- (ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

- (iii) මුළුකුරු සමහ නම (සිංහලෙන්)
-
- (iv) මුළුකුරු සමහ නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)

- (ආ) (i) II ප්‍රේමික උසස් කළ නො අන්තර්ගුහන්ය කරනලද මිශ අංකය:-.....
II ප්‍රේමික උසස් කළ නො අන්තර්ගුහන්යය කරනලද දිනය :-.....
- (ii) දෙනට ලබන වාර්ෂික වැවුපු
- (iii) ජාතික හැඳුනුම්පත අංකය

- (iv) ජාගම දුරකථන අංකය

02. (අ) දෙනට ගෝවය කරන ආයතනය
- (ආ) එම ආයතනය අයත්වන්නේ - මධ්‍යම රුපයට -
- පළාත් සභාවට
- (ඇ) පළාත් සභාවේනම් අදාළ පළාත
- (ඈ) එය අයත් දිස්ත්‍රික්කය
- (ඉ) විනාග ප්‍රවේශ ප්‍රාය එවිම සඳහා නිවැරදිව හා පැහැදිලිව මිශනය මියන ලද 9"X4" ප්‍රමාණයේ රු.45.00 ක මුද්දර ඇලමු මියම් කවර 03 ක් අයදුම්පතට අමුණන ලද්දේද?
- (ඌ) 01. තපැල් මිශනය (සිංහලෙන්)
-
02. තපැල් මිශනය (ඉංග්‍රීසි කැපිටල් අකුරින්)
-
03. විනාගයට පෙනී සිටින මාධ්‍ය - සිංහල/ ඉංග්‍රීසි/ දෙමළ මිශනය
04. (අ) මිට පුරුම මෙම විනාගයට පෙනී සිටියේදී?
- (ආ) අයදුම්පත් ඉදිරිපත් කරන්නේ පුරුම වරට නොවේ නම් මුද්දර ඇලවා තිබේද?.....

05. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි.

- (i) මෙම අයදුම් පැවැත්‍ය සඳහන් කර ඇති තොරතුරු සත්‍ය බවත්, මෙම විනාශයට මා පෙනී සිටින්නේ පූර්ම වතාවට බවින් විනාශ ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත්/ පූර්ම වතාවට තොවන බවින් රඟක් වටිනා මුද්දර අලවා ඇති බවත්, මෙම අයදුම් පැවැත්‍ය මා විකින් අලවා ඇති මුද්දර අවලංග කිරීමට වලංගුව පැවැත්‍ය තොකරන ලද මුද්දර බවත්, ප්‍රකාශ කරමි.
- (ii) සෞඛ්‍ය අමාත්‍යාංශය විකින් විනාශ පිළිබඳව පනවා ඇති නිතිරීති වලට එකකට ක්‍රියා කිරීමටත්, මෙම විනාශය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළුදුයෙකු බව පෙනී ගෙනෝර්, මගේ විනාශගත්ත්කරුවය අවලංග කිරීමට ගනු ලබන ක්‍රමය නො නිර්ණයකට මම එකක වන බවත් විකින් ප්‍රකාශ කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

06. පොදුගලික ලිපිගොනු හාර විශය තිළබාරියාගේ / තිළබාරිතියාගේ සහතිකය

මෙම අයදුම්පත් හාර ගත්තා අවකාශ දිනයට පෙර මා වෙත බාර දුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විකින් නිවයරදීව මෙම අයදුම්පතුය සම්පූර්ණ කර ඇති බවත්, මෙම අයදුම්පත් පිටපතක් පොදුගලික ලිපිගොනුවට ගෙනු කළ බවත් සහතික කරමි.

දිනය.....

නම සහ අත්සන

07. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/ මහත්මිය / මෙනවය තිළබාරියෙකු වගයෙන් මෙම ආයතනයේ දේශීය කරන බවත් අයදුම්පත් ඇතුළත් කර ඇති තොරතුරු නිවයරදී බවත්, අයදුම්කරු විනාශයට පෙනී සිටින්නේ පූර්ම වතාවට බවත් / පූර්ම වතාවට තොවන බවත්, විනාශයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති බවත්, රඟ.....ක් වටිනා මුද්දර මෙම අයදුම්පතුයට අලවා ඇති බවද/ මුද්දර අලවීම අනවශ්‍ය බවද අයදුම්පත් දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවයරදී බවත්,මා ඉදිරිපිටදී අත්සන් කළ බවත් සහතික කරමි

දිනය

ଆයතන ප්‍රධානීයාගේ අත්සන
[රඛර මුදාව තැබිය යුතුය]

08. විමධ්‍යගත සොට්ඨියා / විශේෂීත ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මෙනවය, තිළබාරියෙකු වගයෙන් මගේ ආයතනයේ දේශීය කරන බවත් අයදුම්පත් දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවයරදී බවත් මෙම විනාශයට පෙනී සිටීමට තිහුව / අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

විමධ්‍යගත සොට්ඨියා /
විශේෂීත ව්‍යාපාර
ප්‍රධානීයාගේ අත්සන
(මුදාව තැබිය යුතුය)

(අනවශ්‍ය සොට්ඨියා සභා නැරින්න)